

1. (a) (i) වෙබ් අතරික්සුවක් මගින් විද්‍යුත් (render) විට පහත දැක්වෙන HTML කේත බණ්ඩයෙන් බලාපොරොත්තු වන ප්‍රතිදානය අදින්න.

```
<html>
<body>
<!--Effects of Social Networking -->
<p>Social Networking has <br> <u>advantages</u> and disadvantages </p>
</body>
</html>
```

- (ii) වෙබ් අතරික්සුවක් මගින් විද්‍යුත් විට පහත දැක්වෙන HTML කේත බණ්ඩයෙන් බලාපොරොත්තු වන ප්‍රතිදානය අදින්න.

```
<html>
<body>
<table border="1">
<caption>Schedule</caption>
<tr><th>Time</th><th>Event</th></tr>
<tr><td>8 am</td><td>Drama</td></tr>
<tr><td>10 am</td><td>News</td></tr>
<tr><td colspan =2> Lunch</td></tr>
</table>
</body>
</html>
```

- (b) (i) වෙත පිටුවක් නිර්මාණය කිරීමේදී බාහිර විලාය පත් (external style sheets) භාවිත කිරීමේ වාසි දෙකක් ලියන්න.
- (1)
- (2)

- (ii) පහත දැක්වෙන HTML තුලායයන්ට වගුවෙනි දී ඇති පරිදි විලායන් අවශ්‍ය යැයි සලකන්න.

මුලාශය තම	උප ලක්ෂණය	උප ලක්ෂණය අය
<i>p</i>	<i>color</i> <i>font-family</i> <i>text-align</i>	<i>red</i> <i>Calibri</i> <i>justify</i>
<i>h1</i>	<i>color</i> <i>font-family</i>	<i>red</i> <i>Calibri</i>
<i>h2</i>	<i>color</i> <i>font-family</i> <i>text-align</i>	<i>red</i> <i>Calibri</i> <i>justify</i>

විලාය කාණ්ඩ (CSS group selector) සංකල්පය පම්‍රණක් යොදා ගනිමින් ඉහත අවශ්‍යතා පූරුණුම් සඳහා වධාර්ම කාර්යක්ම තුම්යට බැහිර විලාය පත්ක ලියන්න.

.....

.....

.....

- (c) පහත දී ඇති PHP කෙක්යෙන් 'school_db' නම MySQL දෑන්ත සැපුදායකි 'student' නම් වගුවෙනි 'name' සහ 'class' ක්ෂේත්‍රවලට දත්ත රැකතු කිරීමට බලාපොරුක්කු වේ. 'school_db' වලට පිහිටුව (login) සඳහා වහා පරිශීලක නම සහ මුද්‍ර පදනම් පිළිබඳින් 'admin' සහ 'A!2t*' වේ.
පිළින්නේ පුරුණ, PHP කෙක් බැංක්වීය සම්පූර්ණ කරන්න.

```
<?php
$conn = new mysqli('localhost', ..... , ..... , .....);
if ($conn->connect_error) {
    die("Connection failed: " . $conn->connect_error);
}

$sql = "..... into ..... (..... , ..... )
values ('Piyal', '12-B')";

if ($conn->query(.....) ==true) {
    echo "New record created successfully";
} else {
    echo "Error: " . $sql . "<br>" . $conn->error;
}

$conn->close();
?>
```

2. (a) වාණිජත්වයට සම්බන්ධ ප්‍රහා (i) සිංහල අදාළ අධිකම් සම්බන්ධ ගැලපන්න.

ලුදියේතුව = {දැනටිල ප්‍රමාද ආකෘතියක් ලෙස (advertising as a revenue model), ශයපත් (credit-cards), රාජ්‍ය e-මෙන්ඩර සේවාව (Government e-Tendering service), රජයන් පූරුෂීයක්ප (G2C) සේවාව (Government to Citizen service), කණ්ඩායම් ලෙස මිලදී ගැනීම (group purchasing), හානිකර පූරුෂන දුව් (harmful explosives), ඡාරුගනන වෙළඳපාල (online marketplace), ගෙවීම් ද්‍රාවය (payment gateway), පහසුවේන් යානිවිය නැඟී දුර්ඝ (perishable goods), සමාජ එක්ස්ච්‍යුර (social commerce), ග්‍රාහකන්වය ආදායම් ආකෘතියක් ලෙස (subscription as a revenue model), සාම්ප්‍රදායික වෙළඳපාල (traditional marketplace)}

ବ୍ୟାକନ ବିଷୟ:

- (i) මෙය මූලුව හාන්චි සහ සේපාරත් පූටම්පාරු නොරෝද ගැනුම්කරුවෙන් සහ වෛශ්‍යභාෂ්‍යෙන් හානීන් ලෙස අන්තර් සියාලේ යෙදෙන සේපානයකි.

(ii) මෙවැනි දී එ-පාණිජ පද්ධති සේපාර විකිණීම සේ මිල දී ගැනීම් සාමාන්‍ය යෙන් තහවාම් ය.

(iii) ව්‍යාපාරික බෙත් අඩවියකට ප්‍රාර්ථ ප්‍රවේශය කුදාන ප්‍රවේශනයන් විසින් නිවිජන කාස්තුවක් තහවාම් ලැබේ.

(iv) මෙය මාරුගයන හාන්චි සහ සේපා මිල දී ගැනීම හා විකිණීම සැදාන සමාඟ මායින හාවිත නොරෝද එ-පාණිජ උපකුලකයයි.

(v) මෙය එ-පාණිජ යෙදුම් සහ පසු (back-end) අන්තර්ගති මූල්‍ය මේපා ලැබා දෙන අය නොරෝද පූටම්පාරු ක්‍රියිම් මිනින් ආරක්ෂකාකාරී ලෙස ගෙවීම් කිරීමේ ගැනුදෙනුවලට පහසුකම් සපයයි.

(vi) ආදාළ රජයේ කාර්යාලය මිනින් ලැබා දෙන මාරුගයන ව්‍යවහාර ආදායම් බලපාතු සේපාප හාවිතයෙන් ව්‍යාපාර ආදායම් බලපාතු ආදායම් කිරීම්

සුවින්: ව්‍යාපාර බ්‍රේක්ට් මිනින් පූටම්පාරු ප්‍රාග්ධන නියිතමිය ප්‍රාග්ධන දැයැන්න.

- (i)
- (ii)
- (iii)
- (iv)
- (v)
- vi)

(b) පහත උස්සේල්පා පරින්තන් කමුණුවේය සඳහන්න.

```


x = 0
n = int(input())
while (n > 0):
    if n > x:
        x = n
    n = int(input())
print(x)

```

(i) ආදානය 4 6 3 2 8 -1 වන්නේ නම් කුමලේලයෙහි ප්‍රතිඵානය ලියා දක්වන්න.

(ii) මෙම ක්‍රමලේඛයෙහි අරමුණ ක්‍රමක් ද?

3.(a) මෙයකාග සංඛ්‍යාතින සාර්ය මණ්ඩලය (Staff) වේින් කරනු ලබන ව්‍යවසාධිවලට (Project) අදාළ පොරුවුරු දැක්වෙන පහන තුනාර්ථ ප්‍රතිඵලිත සටහන (Entity Relationship Diagram) සලකන්න.



- (i) එක් එක් කාර්ය මණ්ඩල සාම්ප්‍රදාය (staff member) එක් එක් ව්‍යවසාධියක් (Project) යෝජනයේ ඔපෙදාන (work) පැය ගණන (NoOfHours) සහෙන් කරනු ලැබේ. නිවැරදි සාම්ප්‍රදාය සහ ග්‍රෑන්ඩය පමණ NoOfHours උපලධීය ER සටහනෙහි අදාළ ස්ථානයෙහි ඇදින්න.
- (ii) හාරුහන්නා ඉ පැම ව්‍යවසාධියක් සඳහාම ව්‍යවසාධියෙහි කාල විකවානුවට කාර්ය මණ්ඩලය පෙනුවෙන් කාමකාදික ස්ථානයක් (Location) කුඩාව ගෙනු ලැබේ. පැම ස්ථානයක් සඳහාම අධිකිකරුවෙන් නම (OwnerName), දුරකථන අංකය (PhoneNo), ලිපිනය (Address), කුදා (Rent), කුඩාව ගෙනු දිනය (RentedDate) සහ කුඩාව ගෙනු පරේරිංගිය (RentedPeriod) සහෙන් කරනු ලැබේ. එක් ව්‍යවසාධියක් සඳහා එක් ස්ථානයක් පවතී. කුඩාව ගෙනු ස්ථානයක් එක් ව්‍යවසාධියක් සඳහා පමණක් භාවිත කෙරේ. කිහිප්ල ව්‍යවසාධියක් නිල ඉ විට, එම ව්‍යවසාධිය සඳහා කුඩාව ගෙනු ගෙනු නිශ්චිත කර. අධිකිකරු එක් හාරුහන්නා ලැබේ.

Location නම් තුනාර්ථ අදාළ උපලධී සහිතව රුපසරුවනෙහි X නම් ප්‍රමාණය තුළ ඇද යෙතින ER සටහන සමඟ ගණනීයනාව දක්වා මිනින්දෝ තුළ ඇතින්.

(b) පහන දැක්වෙන එන් එක් ව්‍යවසාධියෙහි හිස්තූන පිරේම්ව වඩාත්ම පුදුදු අවශ්‍ය ප්‍රමාණය දී ඇති උයිස්තුවෙන් දෙන්ම ලියන්න. (එහෙන් දැන ඇති ඉංග්‍රීසි තේරුම් ලිපිවීම් අවශ්‍ය නොවේ.)

යෙදෙනු ලද : {ALOHA, යෝම් ස්ථිරය (Application Layer), CIDR, DHCP, වසම් නාම් පදනම්තිය (Domain Name System), ජාල ස්ථිරය (Network Layer), පොදු පුවම්රුව (Packet Switching), සමකා තිශ්‍ර (Parity Bit), සම්කා බයිටිය (Parity Byte), කියෙරන ගේවාදායකය (Proxy Server) }

- (i)දෙන උ ද URL භා වෙත ලිපිනවිලට අනුරුද IP ලිපින උතා දෙයි.
- (ii)නොනැත්තුව නියමවලිය (FTP), සරල තැපැල් පුවම්රුව (SMTP) සහ Telnet ගේවාවහි ක්‍රියාත්මක ඇති.
- (iii)මගින්, යම් උපනුමයකට, එය ජාලයකට සම්බන්ධ වන පැම අවස්ථාවකිදී ම උතාව IP ලිපිනයක් උවේමුව ඉඩ ඇති.
- (iv)නිඛෙන IP ලිපින අවකාශය, කාර්යක්ෂමම කළමනාකරණය කිරීමට දැනුවත් යි.
- (v)දත්ත සම්පූර්ණයේදී දෙපැත් අනාවරණය කිරීම සඳහා ද්‍රව්‍ය අනුලක්ෂණ පෙළක (binary string) ඇති ඉත් පියු ගණන මගින් හෝ ඉවත්වීමේ බව තිශ්‍රය කර ගැනීමට එම අනුලක්ෂණ පෙළක ස්ථානය කරනු ලැබේ.

4. (a) මෙහෙයුම් පද්ධතියක් එක් එක් ක්‍රියාවලියට (process) අදාළ වැදගත් තොරතුරු පවත්වා හෙත යැමෙන ක්‍රියායන පාලන බේඛ් (Process Control Blocks [PCB]) හාවිත කරයි.

පහත එක්තිරය කියවා ඇත් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

රාණී විසින් තහි සකසනයක් (single processor) සහිත පරිගණකයක ගණනය කිරීම් යෙදුමක් (computational application) ආරම්භ කරනු ලබයි. අදාළ ගණනය කිරීම් සිදුවින ආකර්ෂණ ඇය තොරතුරුක් සොයා ගැනීම සඳහා වෙබි අතරික්සුවක් ද අරඹයි.

“ගණනය කිරීම් ක්‍රියායනය → වෙබි අතරික්සු ක්‍රියායනය” යන සංස්දර්ජ ප්‍රවේචනය (context switch) සිදුවූ විට ගණනය කිරීමේ ක්‍රියායනයේ පසුත දැක්වෙන PCB ක්ෂේත්‍රවල අඩංගු වන්නේ මොනවාදුපි උගා දක්වන්න.

(i) ක්‍රමලේඛ ගණනය (Program counter)

(ii) ක්‍රියායන අවස්ථාව (Process state) [පූදානම් (Ready), බාවනය වන (Running) හෝ අවහිර කරනු ලැබූ (Blocked)?]

(b) (i) යාබද ගොනු අවකාශ විහාරනය (contiguous file space allocation) යන්නෙන් අදහස් වන්නේ නැමක් ද?

(ii) යාබද ගොනු අවකාශ විහාරනයෙහි එක් දුරුවලනාවයක් ලියා දක්වන්න.

(iii) රැහැන් ගොනු කිහිපයක් CD ROM හි ගබඩා කිරීමට යාබද විහාරනය යොමු කිරීම් නේ ඇති?

(iv) සඳහා ගොනු අවකාශ විහාරනයේ දී (linked file space allocation), ගොනුවේ සාමාන්‍ය දත්ත අයිතමවලට අමතරව එක් ගොනු කරවියක (file block) තිබෙන වෙනත් තොරතුරුක් ලියා දක්වන්න.

(c) විෂාලත්වය 32 KB වූ ක්‍රමලේඛයක්, 32 KB හොඳින මතකයක් (physical memory) ඇති පරිගණකයක බාවනය විම සලකන්න. පද්ධතියේ පිටු විෂාලත්වය (page size) 4 KB වේ. එක්තරා අවස්ථාකිකදී ක්‍රියායනයේ පිටු විශ්වාසය (page table) පහත පරිදි වේ.

සැසු:


- පිටුව වගුවේ එක් එක් පේලියට අදාළ සොරුගත් ත්‍රේල්සු කිහිපයක් පමණක් දක්වා ඇත.
- රාමු අංකය ද්‍රව්‍ය ලෙස දක්වා ඇත.
- ඔ පිටුවේ අතරා යොමු (virtual addresses) 0 සිට 4095 දක්වා වන අතර, 1 පිටුවේ අතරා යොමු 4096 සිට 8191 තෙක් ආදි විශයෙන් වේ.
- ඇතුළත් බිඳුව් එම පේලියේ වලංගු බව දක්වයි. බිඳුව් 1 නම් ඇතුළත් කරන ලද දී වලංගු වන අතර සාම්ප්‍රදායික යන පැන. බිඳුව් 0 නම් අදාළ අතරා පිටුව හොඳින මතකයේ තැන්.

පිටු අංකය	රාමු අංකය	ඇතු/නැතු
0	110	1
1	001	1
2	010	1
3	100	1
4	011	1
5	000	0
6	000	0
7	101	1

- (i) මෙම ක්‍රමලේඛයට අනත්‍ය ගොඩු (virtual address) 8200 වන ගොඩුවට පිවිසීමට (access) අවධා යැයි දින්නන. එය කුමන ගොඩුක ගොඩුවකට (physical address) පරිණාමනය (transform) ඇවි ද?

- (ii) ක්‍රමලේඛ විශාලත්වයන්ට සාපේක්ෂව හොඳින් මතක (physical memory) විශාලත්වයන් සැයදීමේදී, පිටු වග (page tables) හා මීතය නිසා ලැබෙන එක වාසියක් උගා දක්වන්න.

- (iii) ක්‍රියාවලියකට අයත් යම් පිටුවක් ගොඩුක මතකයේ නොතිබීමට ඇති එක ජේතුවක් උගා දක්වන්න.



(නව තිරඳුයේ/ප්‍රතික පාටත්තිප්පම්/New Syllabus)

NEW **ලංකා රියෝජන දෙපාර්තමේන්තුව** | Department of Examinations, Sri Lanka

අධ්‍යාපන පොදු සහතික රාජ (දෙපාල) විභාගය, 2019 අගෝස්තු කළේවිප පොතුත් තරාතරුප පත්තිර (ඉයුර තාරු)ප පරිශීලක, 2019 ඉකළේර General Certificate of Education (Adv. Level) Examination, August 2019

කොරතුර සා කන්තිලේදාන බාධ්‍යතාය

තකවල්, තොටර්පාටල් තොழිනුපවියල්

Information & Communication Technology

20 S II

B ଶ୍ରୀଚନ୍ଦ୍ର

* ඔහුගේම ප්‍රේනා හතාරක්ව පමණක් පිළිතරු සපයන්න.

1. බහුතර ශ්‍රීතය (majority function) ලෙස හැදින්වන මූලියානු ශ්‍රීතය ද්වීමය ආදාන න ලබාගෙන, ආදානයෙන් බහුතරයක් (අඩු තරමින් අඩික්වන්) 1 වේ නම්, 1 ප්‍රතිදානය කරයි, තැනහෙත් 0 ප්‍රතිදානය කරයි.
ආදාන A, B හා C ද ප්‍රතිදානය Z ද වන න = 3 අවස්ථාව එනම් ආදාන 3 හි බහුතර ශ්‍රීතය සලකමු.
 - (a) ආදාන 3 හි බහුතර ශ්‍රීතය සඳහා සත්‍යතා වියුව ඉදිරිපත් කරන්න.
 - (b) ආදාන 3 හි බහුතර ශ්‍රීතයෙහි Z ප්‍රතිදානය සඳහා පුළු කරන ලද මූලියානු ප්‍රකාශනයක්, කානෝ සිතියම් (karnaugh maps) හාවිත කරමින් වුළුත්පන්න කරන්න.
 - (c) ආදාන 3 හි බහුතර ශ්‍රීතය සඳහා NAND ද්වාර පමණක් හාවිත කරමින් තර්කණ පරිපථයක් ගොඩනගන්න.
 2. පහත ඉක්වන සංසිජ්ධීය සැලකන්න:
 - (a) $A \oplus B \oplus C$
 - (b) $A \oplus B \oplus \bar{C}$
 - (c) $\bar{A} \oplus B \oplus C$
 - (d) $\bar{A} \oplus \bar{B} \oplus C$

2. පහත දැක්වෙන සංස්කරණය සලකන්න:

පාසලක් තම පරිපාලන (Admin), විද්‍යාගාර (Lab) හා ප්‍රස්තකාල (Lib) ගොඩනගිලි සඳහා පහත දැක්වෙන සම්පත් ලේඛ ගෙන ඇත.

ഡോക്യുമെന്റ് ടൈപ്പ്	സംഖ്യ
Admin	പരിഗണക 5 ഡി, മൂട്ടക 1 ഡി.
Lab	പരിഗണക 40 ഡി, മൂട്ടക 1 ഡി.
Lib	പരിഗണക 10 ഡി, മൂട്ടക 1 ഡി

පහත අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පාසල් පරිගණක ජාලයක් නිරමාණය කළ යුතුව ඇත.

- * මුද්‍රකය හවුලේ භාවිත කිරීමට, එක් එක් ගොඩනැගිල්ල සඳහා ස්ථානීය පුද්ගල ජාලයක් (LAN) බැඳීන් අවශ්‍ය වේ.
 - * සෑම පරිගණකයකටම, Admin ගොඩනැගිල්ලෙහි එක් පරිගණකයක බාවහාය වන පාසල් තොරතුරු පද්ධතියට ද (SIS), Lib ගොඩනැගිල්ලෙහි එක් පරිගණකයක බාවහාය වන පුස්තකාල තොරතුරු පද්ධතියට ද (LIS) ප්‍රවේශාවීම සඳහා ඉහත ජාල තුන එකිනෙක ජාලගත කිරීමට ද අවශ්‍ය ය.
 - * සෑම පරිගණකයකටම කාර්යක්ෂම අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දීමට ද අවශ්‍ය ය. මේ සඳහා පාසල අන්තර්ජාල සේවා සැපයුම්කරුවක් (ISP) සේවාවකට දායක වී ඇති අතර, මේ සැපයුම්කරු අන්තර්ජාල සම්බන්ධතාවය Lab ගොඩනැගිල්ලට ලබාදීමට නියමිත ය. Lab ගොඩනැගිල්ල අනෙකුත් ගොඩනැගිලි දෙකක් ආයත්න වශයෙන් 500 m ක් දුරස්ථාව පවතී. Lab ගොඩනැගිල්ලෙහි එක් පරිගණකයක් DNS සේවාදායකය ලෙස භාවිත කිරීමට යෝජිත ය. එම ගොඩනැගිල්ලේ තවත් පරිගණකයක් තියෝග්‍ය සේවාදායකය (proxy server) ලෙස භාවිත කිරීමට යෝජිත ය.
 - * සම්පූර්ණ ජාලයම හිනි ප්‍රවර්කින් (firewall) ආරක්ෂා කිරීමට ද යෝජිත ය.

(a) විදුහල්පතිට පාසල සඳහා 192.248.16.0/24 IP ලිපින කාණ්ඩය ලැබේ ඇත. ගොඩනැගිලි තුන සඳහා මෙම ලිපින කාණ්ඩය මිනින් වෙනම උපජාල (subnet) තුනක් තිර්මාණය කිරීමෙන් අනතුරුව පරිගණකවලට IP ලිපින පැවරීමට අදහස් කෙරේ.

එවැනි උපජාලය කිරීමක් සිදුකර ඇතුළු උපක්ල්පනය කර, එක් එක් ගොඩනැගිල්ල සඳහා අදාළ ජාල ලිපිනය (network address), උපජාල ආවරණය (subnet mask).හා පවතන ලද IP ලිපිනා රායාසය පහත දැක්වෙන වගා ආකෘතිය පිටපත් කර එහි ලියා දක්වන්න.

ගොඩනැගිල්ල	ජාල ලිපිනය	උපරාභ ආවරණය	IP ලිපින පරාකාය
Admin			
Lab			
Lib			

କରିବୁଣ୍ଡି ମୃତ ବଲନ୍ତ.

- (b) මෙම පාසල් පරිගණක ජාලය සඳහා සම්පූර්ණයෙන්ම සම්බන්ධීත (all-to-all) ජාල සම්බන්ධතා ස්ථිලකයක් යෝග්‍ය තොවීමට එක් හේතුවක් ලියා දක්වන්න.

(c) පාසල් පරිගණක ජාලය පිහිටුවීමේ වගකීම දරන Lab පරිපාලක විසින් ස්විච (switches) හා මාර්ගකාරකයක් (router) ඉල්ලා ඇතු.


ජාල සම්බන්ධතා ස්ථිලකය (network connection topology) හා උපක්‍රම (devices) පැහැදිලිව දක්වමින්, පාසල් අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා Lab පරිපාලක විසින් ගොඩනගාගත හැකි පාසල් පරිගණක ජාලයෙහි තර්කකා සැකැස්ම නිරූපණය කිරීමට ජාල රුපසටහනක් අදින්න.

(d) පාසල් පරිගණක ජාලයේ ප්‍රවාහන තියමාවලිය (transport protocol) සඳහා UDP වෙනුවට TCP හාවතය වඩා යෝග්‍යවීමට එක් හේතුවක් දෙන්න.

3. (a) ABC Books පුද්ගලික සමාගම, පාවිච්ච කරන ලද පොත් මිල දී ගැනීම හා විකිණීම සඳහා වියේෂනවයක් දරයි. වර්තමානයේදී ව්‍යාපාරික මෙහෙයුම් මූලමතින්ම අන්සුරු කුමයට (පියෝ බ්‍රික් - pure brick) සිදු වේ.

 - (i) ABC Books පුද්ගලික සමාගම වෙබ් අඩවියක් ආරම්භ කර සිය පාරිභාශිකයන්ට මාර්ගතව පොත් මිල දී ගැනීමට ඉඩ සළස්සි. මෙම සංසිද්ධියට යෙදෙන්නා වූ ආදායම් ආකෘතිය (ආදායම් ලබන කුමය) කුමක් ද?
 - (ii) පියෝ බ්‍රික් (pure brick) වර්ගයේ සිට බ්‍රික් සහ ක්ලික් ව්‍යාපාර ආකෘතිය කරා යාමේදී ABC Books ව්‍යාපාරයට අනන්‍ය වූ වඩාත්ම සැලකිය යුතු අනියේශය කුමක් ද? එකිනී පිළිතුර පැහැදිලි කරන්න.
 - (iii) ඉහිය: මාර්ගතව අලුත් පොත් විකිණීම සමග සඟන්න්න.
 - (iv) ABC Books පුද්ගලික සමාගම තම වෙබ් අඩවිය, පාවිච්ච කරන ලද පොත් සඳහා උ-වාණිජත්වය වෙළඳපාලක් දක්වා දීර්ඝ කිරීමට යෝජිත ය. මෙම වෙළඳපාල B2C, B2B සහ C2C ව්‍යාපාර වර්ගවලට උපකාර වන අතර වෙනත් ව්‍යාපාරවලට සහභාගිවීමට ද ඉඩ සළස්සි. යෝජිත වෙළඳපාලකි B2C, B2B සහ C2C යන එක් එක් ව්‍යාපාර වර්ගයෙහි ගනුදෙනු ක්වුරුන් අතර සිදුවන්නේ දැඩි කෙටියෙන් පැහැදිලි කරන්න.
 - (v) ABC Books පුද්ගලික සමාගමට ඔවුන්ගේ යෝජිත උ-වාණිජත්වය වෙළඳපාල තුළ අනුගමනය කළ හැකි ඉහත (i) හි ඔබ විසින් සඳහන් කරන ලද ආදායම් ආකෘතිය හැර වෙනත් පුදුසු ආදායම් ආකෘතියක් හඳුනාගෙන ලියා දක්වන්න.
 - (vi) මෙම උ-වාණිජත්වය වෙළඳුන්පාල තුළ ගෙවීම් සිදු කළ හැකි ආකාරයක් හඳුනාගෙන ලියා දක්වන්න.

(b) සංකිරණ පද්ධති අන්තර ක්‍රියාත්මක කිරීමේදී බහු ජීජන්ක (multi-agent) පද්ධති පියෝජනවත් විය හැකි ය. දත්ත කේත්සයක (data-center) ජේවාදායක කාමරයට (server room) ප්‍රවේශවීම බහු ජීජන්ක පද්ධතියක් මගින් කළමනාකරණය කිරීමේ සරල ආකාරයක් පහත රුපසටහනෙන් දක්වේ.



හාටිනයේ කෙටි සංසිද්ධිය පහත දැක්වේ.

සියලුම ම බලයලත් පදනම් ඉංජිනේරුවරුන් (system engineer) ප්‍රවේශය සිම්බැඩායක කාමරයට ඇතුළුවේම සඳහා තම ප්‍රවේශ කෙතය වන සංඛ්‍යා හයකින් සම්බ්ධීත අංකය ඇතුළත් කළ යුතු ය.

සේවාදායක කාමරය වෙත ප්‍රවේශීමට අවසර ලැබුණු පසු එහාමෙහා වලනය කළ හැකි CCTV කුමරා මගින් සේවාදායකය අවට ප්‍රදේශය විභින්‍ය කිරීම ආරම්භ කෙරේ.


CCTV ආදානයෙහි සකසන ලද දත්ත, දත්ත සමුදායෙහි (database) පුරකිනු ලැබේ. අන්තර් ක්‍රියාවන් A, B, C, P, Q සහ R රෙඛල මගින් පෙන්වා ඇත.

[ଦୁଇବୈନି ପିଲାଇ ବିଲନ୍ତଙ୍କ]

- (i) මෙම පිහිටුමෙහි පරිසිලක සමග අන්තර් ක්‍රියා තොමැති (ස්වීය ස්වයංකරණය self-autonomous) ඒෂන්ත හදුනාගන්න.
- (ii) සංවේදනය-පරිගණනය-පාලනය (Sense-Compute-Control) යනු ඒෂන්ත පාදක කරගත් පද්ධති ක්‍රියාත්මක කිරීමේදී බහුලව භාවිත වන පියවර තුනක සැලුපුම් විලාසයකි.
A, B සහ C අන්තර් ක්‍රියාවලින් සංවේදනය, පරිගණනය හා පාලනය යන එක් එක් පියවර තිරුප්පනය කිරීමට වඩාත්ම පුදුසු අන්තර් ක්‍රියා ර්තුල වෙන වෙන ම හදුනාගෙන ලියා දක්වන්න.
- (iii) C සහ R යන අන්තර් ක්‍රියා ඇදුම් (links) දිගා දෙකකට පෙන්වා ඇත. C සහ R අන්තර් ක්‍රියා දෙක සඳහා ද්වීපථ ඇදුම් (duplex links) වලට හේතු වෙන වෙන ම පැහැදිලි කරන්න.
- (iv) A අන්තර් ක්‍රියාව පරිසිලකගෙන් ඒෂන්තට අන්තර් ක්‍රියාවක් ලෙස දැකිය හැකි ය. ඒෂන්තගෙන් ඒෂන්තට අන්තර් ක්‍රියාවක් හදුනාගෙන එම අන්තර් ක්‍රියාවක් මෙහෙයුම් භාවිත වන ආකාරය පැහැදිලි කරන්න.
- (v) CCTV ආදාන, දක්ත සමූදාය වෙත සාපුවම යැවීම වෙනුවට 2 වන ඒෂන්ත මගින් යැවීමට එක සේතුවක් දෙන්න.

4. (a) පාසලක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) හාර ආචාර්යවරයාට පංතියෙහි සියලු ම සිපුන් ICT විෂයය සඳහා ලබාගත් ලකුණු සැකසීමට අවශ්‍යව ඇති අතර පංතියෙහි සාමාන්‍ය ලකුණු ගණනය කළ යුතුව ඇත. මෙම කාර්යයට අදාළ ඇල්ගෝරිතමයක් ප්‍රකාශ වන ගැලීම් සටහනක් ගොඩනගන්න. පළමු ආදානය පංතියෙහි සිටින ඉන්පු සිපුන් සංඛ්‍යාව n යැයි උපකල්පනය කරන්න. ඉන්පු n සිපුන්ගේ ලකුණු එකින් එක ආදානය කරනු ලැබේ.

- (b) පහත දක්වා ඇති ගැලීම් සටහන සලකන්න. එහි $x \% 2 = 0$ මගින් $x \bmod 2$ තිරුප්පනය කෙරේ.



- (i) පළමු ආදානය (n) 6 නම් සහ ඉන්පු ආදාන 3, 6, 4, 12, 11, 9 නම් ප්‍රතිදානය කුමක් වන්නේ ද?
- (ii) මෙම ඇල්ගෝරිතමයෙහි අරමුණ කුමක් ද?
- (iii) ගැලීම් සටහන මගින් ප්‍රකාශවන ඇල්ගෝරිතමය ක්‍රියාත්මක කිරීම සඳහා පසින් කුමලේඛයක් ගොඩනගන්න.

5. එකතු ව්‍යුහ කුලියට සැපයීමේ සමාගමකට ලියපදිංචි ව්‍යුහ හිමිකරුවන් ඇත. හිමිකරුවන්ගෙන් වාහන ලබාගෙන පාරිභෝගිකයන් වෙත කුලියට ලබා දේ. වාහන කුලියට සැපයීමේ සමාගමට අදාළ පහත දැක්වෙන සම්බන්ධතා (relations) සලකන්න.

I. Customer (Customer_NIC, Customer_Name, City, Postal_Code)

II. Vehicle_Owner (Owner_Id, Owner_Name, Contact_No)

III. Vehicle(Vehicle_Reg_No, Description, Owner_Id)

- Customer (පාරිභෝගිකයා) සම්බන්ධතාවයෙහි අනනුවන Customer_NIC (පාරිභෝගිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය), Customer_Name (නම), ඔහු/අය ජීවත්වන City (නගරය) සහ එම නගරයෙහි Postal_Code (තැපැල් කේතය) අඩංගු වේ. එක් පාරිභෝගිකයෙහි එක් නගරයක ජීවත්වන අතර එක් නගරයක් තුළ පාරිභෝගිකයන් රාජියක් ජීවත් විය හැක. තැපැල් කේතය, නගරය මත රඳා පවතී (depends).
 - Vehicle_Owner (වාහනය - හිමිකරු) සම්බන්ධතාවයෙහි අනනුව වූ Owner_Id (හිමිකරු හැඳුනුම් අංකය), Owner_Name (හිමිකරුගේ නම) සහ Contact_No (අලුත්තම් අංකය) අඩංගු වේ.
 - Vehicle (වාහනය) සම්බන්ධතාවයෙහි අනනුව වූ වාහනයේ Vehicle_Reg_No (ලියාපදිංචි අංකය), Description (වාහනය පිළිබඳ විස්තරය) සහ Owner_Id (හිමිකරු හැඳුනුම් අංකය) අඩංගු වේ.

පාරිභෝගිකයුට වාහන එකකට වඩා කුලියට ගත හැකි ය. තවද කිසියම් වාහනයක් පාරිභෝගිකයන් කිහිපයෙන් වෙනස් අවස්ථාවල දී කුලියට දිය හැකි ය. සැම වාහනයකටම තනි හිමිකරුවිනු සිටින අතර, එක් හිමිකරුවිනුට වාහන එකකට වඩා තිබිය හැකි ය.

- (a) ඉහත I, II හා III හි ඇති සම්බන්ධතා පවතින්නේ කුමන ප්‍රමතකරණයෙහි ද? ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න.

(b) ඉහත සම්බන්ධතා, ඔබ විසින් 5 (a) කොටසෙහි සඳහන් කරන ලද දැනට පවතින ප්‍රමතකරණයෙන්, මීලය ප්‍රමතකරණයට හරවන්න. (පහත වගුවෙහි P සිට U දක්වා වන ලේඛවලට අදාළ දැ ඔබේ පිළිතුර ලෙස ඉදිරිපත් කරන්න.)

සම්බන්ධතා අංකය	මිලග ප්‍රමත්කරණය	මිලග ප්‍රමත්කරණයහි ඇති සම්බන්ධතා(ව)
I	(P)	(S)
II	(Q)	(T)
III	(R)	(U)

- (c) සම්බන්ධතාවයන් (relationships), යතුරු උපලකි (key attributes), වෙනත් උපලකි සහ ගණනීයතා (cardinality) හඳුනාගනීම් ඉහත සම්බන්ධතා තිරුපූණය කිරීම සඳහා භූත්‍යරේ-සම්බන්ධතා (ER) සටහනක් අදින්න.

(d) පාරිභෝගිකයන් විසින් වාහන කුලියට ගැනීම පිළිබඳ විස්තර සමාගම විසින් තබා ගැනීම අවශ්‍ය වේ. Rent_Date (කුලියට ගත් දිනය), Start_Time (ආරම්භ වූ වේලාව) හා End_Time (අවසන් වූ වේලාව) යන විස්තර ද ඇතුළත් වන Rent (කුලියට ගැනීම) ලෙස හැඳින්වෙන සම්බන්ධතාවයක් (relation) නිර්මාණය කරන්න.


(e) එක් එක් වාහන හිමිකරුට අයිති සියලු ම වාහනවල Owner_Id (හිමිකරු හැඳුනුම් අංකය) සහ Vehicle_Reg_No (වාහනයේ ලියාපෑල් අංකය) Select (තොරා ගැනීම) සඳහා SQL වගන්තියක් ලියා දක්වන්න.

| දෙමලාස්වැනි පිටුව බලන්න.

6. (a) ලේ පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානයක පහත ක්‍රියාකාරකම් ඇත.


පරික්ෂාව සිදු කරන ලෙස නියම කළ තුන්සුව රෝගීයා විසින් භාර ගැනීමේ කුවුන්ටරයට භාර දෙනු ලැබේ. භාර ගැනීමේ කුවුන්ටරය විසින් රෝගීයා වෙත වාර්තාවක් (invoice) නිකුත් කර එහි පිටපතක් අයකුම් වෙත යවතු ලැබේ. රෝගීයා විසින් වාර්තාව පරික්ෂා කර (check) එය අනුමත කිරීමෙන් පසු අයකුම් වෙත ගෙවීම (payment) සමග භාර දෙනු ලැබේ. අයකුම් විසින් රිසිට්පතක් රෝගීයා වෙත නිකුත් කර එහි පිටපතක් පරික්ෂණාගාරය වෙත යවතු ලැබේ. රෝගීයා විසින් රිසිට්පත පරික්ෂණාගාරය වෙත භාර දෙනු ලැබේ. පරික්ෂණාගාරය විසින් රෝගීයා තහවුරු කර, ලේ පරික්ෂාව සිදු කිරීමෙන් පසු “සිදුකළා - (done)” ලෙස යාවත්කාලීන කරන ලද (updated) රිසිට්පත රෝගීයාට දෙනු ලැබේ. පරික්ෂණාගාරය මිශ්‍රන් වාර්තාව (Report) භාර ගැනීමේ කුවුන්ටරය වෙත යවතු ලැබේ. පසුව රෝගීයා විසින් යාවත්කාලීන කරන ලද රිසිට්පත භාර ගැනීමේ කුවුන්ටරයට ලබා දෙන අතර එම කුවුන්ටරය “නිකුත්කළා - (issued)” ලෙස සලකුණු කර නැවත යාවත්කාලීන කරන ලද රිසිට්පත සමග වාර්තාව රෝගීයා වෙත නිකුත් කරනු ලැබේ.

- (i) ඉහත ක්‍රියාකාරකම් සඳහා සංදර්භ සටහන (context diagram) P, Q, R, S සහ T යන ස්ථානවලට අදාළ දත්ත ගැලීම (data flows) නොමැතිව 1 වන රුපයෙහි දී ඇත.



දී නොමැති දත්ත ගැලීම පස ඉහත විස්තරයෙන් හඳුනාගෙන ලියා දක්වන්න.

- (ii) ඉහත සංදර්භ සටහන සඳහා දත්ත ගැලීම සටහනෙහි (DFD නි) පලමු මට්ටම (Level 1) 2 රුපයෙහි පෙන්වා ඇත.



- (A) 2.0 ක්‍රියායනය (process) සඳහා W ස්ථානයට සුදුසු පදයක් ලියා දක්වන්න.
(B) X සඳහා තිබූ යුතු දත්ත ගැලීම හඳුනාගෙන ලියා දක්වන්න.

අභ්‍යන්තරී පිටුව බලන්න.

- (b) (i) අවශ්‍යතා විශ්ලේෂණය (requirement analysis) යනු කුමක් ද?
- (ii) අවශ්‍යතා විශ්ලේෂණයෙහි වාසි දෙකක් ලැයිස්තුගත කරන්න.
- (iii) කිසියම් පද්ධතියක එහි කාර්යබඳී අවශ්‍යතාවයක් ත්‍යාපේ වන්නේ දැයි තහවුරු කර ගැනීමට භාවිත කළ හැකි එක් ක්‍රමයක් ලබා දෙන්න.
- (iv) අනෙකුත් සාමාන්‍ය කාර්යයන්ට අමතරව පරිශීලකයන්ට පොත් බැහැර ගෙන යා හැකි හා හාර දිය හැකි යෝජීත පාසල් ප්‍රස්ථකාල කළමනාකරණ පද්ධතියක ඇතැම් කාර්යබඳී, කාර්යබඳී නොවන සහ වෙනත් අවශ්‍යතා පහත දැක්වෙන ප්‍රකාශවල ඇතුළත් වේ.
- (A) - පද්ධතිය විසින් පරිශීලක නම සහ මුරපදය මගින් පරිශීලකයන්ගේ අනන්‍යතාවය සහතික කළ යුතු ය.
- (B) - පොතක නම, වර්ගය, ISBN අංකය හෝ ප්‍රකාශක නම පාදක කර ගනිමින් පරිශීලකයන්ට පොත් සෙවීමට පද්ධතිය තුළ අවස්ථාව තිබිය යුතු ය.
- (C) - ප්‍රස්ථකාල පද්ධතියෙහි සම්පූර්ණ වියදම රු. 500 000.00 ව වඩා අඩු විය යුතු ය.
- (D) - පද්ධතිය මුළු කාලයෙන් 99% ක් ත්‍රියාන්තමකව පැවතිය යුතු ය (available).
- (E) - පද්ධති සංවර්ධනය මාස 9ක් තුළ සම්පූර්ණ කළ යුතු ය.
- (F) - ත්‍රියාන්තක වෙමින් පවතින විට පද්ධතිය බිඳවැටීමක් සිදු වුව ද, පොත් බැහැර දීමේ විස්තර ආරක්ෂා විය යුතු ය.
- (G) - පාසල් ප්‍රස්ථකාල කළමනාකරණ පද්ධතියෙහි පොත් දැන්ත සම්පූර්ණ අනවසර ප්‍රවේශයන්ගෙන් වළක්වා ආරක්ෂා කළ යුතු ය.
- (H) - පාසලෙහි ආදි ඕනෑම සංගමය මෙම පද්ධතිය සංවර්ධනය කිරීමට කැමැත්ත දක්වා ඇති බැවින් එයට වැඩි මනාපයක් දිය යුතු ය.
- (A) සිට (H) වලින් කාර්යබඳී (functional) අවශ්‍යතා දෙකක ලේඛල සහ කාර්යබඳී නොවන (non-functional) අවශ්‍යතා දෙකක ලේඛල හඳුනාගෙන පිළිවෙළින් උගා දක්වන්න.

* * *